

ශ්‍රී ලංකා සේවිත්ගේස් බැන්ක් ලිමිටඩ් - 2016

ශ්‍රී ලංකා සේවිත්ගේස් බැන්ක් (ද බැන්ක්) ලිමිටඩ්හි 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ වර්ෂය අවසානයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවලින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම වාර්තාව නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හා වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි. මූල්‍ය ප්‍රකාශන දැක්වෙන අගයන් සහ හෙළදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පටිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිත උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශන සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කරන ලද මතය සඳහා පදනම

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (එල්කේඒඑස්) 01 හි 15 වන වගන්තිය “ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම” අනුව මූල්‍ය ප්‍රකාශන සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම ලභාකර ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී අතිරේක හෙලිදරව් කිරීම් සිදුකල යුතුය. කෙසේ වුවද, 2014 වර්ෂය සඳහා ඉදිරිපත් කල ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයේ රු.27,745,091 ක සැසඳුම් නොකල වෙනස්කම් බැංකුවට සාක්ෂි නොමැතිවීම නිසා කිසිදු හෙලිදරව් කිරීමකින් තොරව පෙර වර්ෂ ගැලපීම් ලෙස ඇතුළත් කර තිබුණි. එම ශේෂය 2016 දෙසැම්බර් 31 දිනට රඳවාගත් ඉපයීම්වල ඉදිරියට ගෙනැවිත් තිබුණි.

(ආ) 2016 සැප්තැම්බර් 30 දිනට ගෙවිය යුතු බදු සම්බන්ධයෙන් වූ පැහැදිලි කිරීම් සඳහා 2017 ජනවාරි 31 දින දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිකුත් කල ඊමේල් සනාථ කිරීම අනුව බැංකුව බදු රෙගුලාසි සමග අනුකූල නොවීම් නිසා රු.247,085,857 ක දණ්ඩනයක් පනවා තිබුණි. බැංකුව

2017 නොවැම්බර් 30 දින වන විටත් මෙම ගෙවීම් සිදුකර නොතිබුණි. තවද, මුදල් අමාත්‍යාංශය කරන ලද ඉල්ලීම් මත බැංකුව මෙම මුදල වියදමක් හා වගකීමක් ලෙස මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණි.

- (ඇ) බැංකුව රු.215,348,540 ක්වූ ලැබිය යුතු රඳවාගත් බදු හා කාල්පනික බදු හඳුනාගෙන තිබුණි. කෙසේ වුවද, 2013 අංක 18 දරන පනතින් සංශෝධනය කරන ලද 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 7(බී) වගන්තිය අනුව බැංකුව ලාභාංශ හා පොළී මත ආදායම් හා ලාභ හැරුණු කොට ආදායම් හා ලාභ මත ආදායම් බදුවලින් නිදහස් කොට තිබුණි. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආපසු ගෙවීම සඳහා හෝ ඉදිරි බදු ගෙවීම්වලට එරෙහිව ගැලපීම් කිරීම සඳහා සනාථකිරීමක් ලැබී නොතිබූ බැවින් මෙම මුදල ආපසු අයකර ගැනීම අවිනිශ්චිත බවක් පෙන්වා තිබුණි.
- (ඈ) 2016 දෙසැම්බර් 31 දිනට පොදු ලෙජරයේ සහ පරිගණක පද්ධතියේ ඉතිරි කිරීම් හා ස්ථාවර තැන්පතු ගිණුම්වල දැක්වෙන ශේෂ අතර රු.8,464,748 ක වෙනස්කමක් නිරීක්ෂණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු ලෙජරයේ ශේෂය සමාන මුදලකින් වැඩිපුර දක්වා තිබුණි.
- (ඉ) 2016 දෙසැම්බර් 31 දිනට පොදු ලෙජරයේ ණය ශේෂ හා අයකර ගැනීම් නොහැකිවීම් ගණනය කිරීම් සඳහා භාවිතා කරන ණය ශේෂ අතර රු.11,951,210 ක වෙනස්කමක් නිරීක්ෂණය විය. එම නිසා මෙම ශේෂය සම්බන්ධයෙන් 2016 වර්ෂය සඳහා හානි වෙන් කිරීම් කර නොතිබීමේ ප්‍රතිඵලයක් ලෙස වර්ෂය සඳහා ලාභය වැඩියෙන් දක්වා තිබුණි.
- (ඊ) බැංකුව 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල රු.38,105,985 කට අගය කල උකස් අත්තිකාරම් සඳහා කිසිම හානි වෙන්කිරීමක් සිදුකර නොතිබුණි. කෙසේ වුවද, සමාන අවදානම් මට්ටම් සහිත බැංකු අවම වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන උකස් සඳහා වෙන් කිරීම් කරනු ලබයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් දක්වනුයේ බැංකුවේ එක් ශාඛාවක් අඩංගු සත්‍ය රත්‍රංවල ප්‍රමාණයට වඩා පාරිභෝගිකයන්ට අවස්ථා 27 කදී ලබාදී ඇති උකස් අත්තිකාරම් සම්බන්ධයෙන් අත්තිකාරම් අයකර ගැනීමේ ණය අවදානමක් ඇති වී තිබුණි.
- (උ) බැංකුව එහි තනිපුද්ගල භානිකරණ පාඩු සඳහා තනිපුද්ගල සීමාව රු.මිලියන 30 ක් ලෙස සලකා තිබුණි. ඒ අනුව තනිපුද්ගල පාරිභෝගිකයින් 11 දෙනෙකු පමණක් මෙම වර්ගීකරණය යටතට අයත් වී තිබුණි. මේ නිසා බැංකුව පාරිභෝගිකයන්ට ක්ෂුද්‍ර ණය ලබාදීමේ අරමුණ සහ මෙම ණය සඳහා ආරක්ෂිත ඇප ලබා නොගැනීම සලකා බලන විට 2016 දෙසැම්බර් 31 දිනට තනිපුද්ගල සීමාව නොගැලපෙන බව දක්නට ලැබුණි.
- (ඌ) 2015 වර්ෂයේ සිට මූල්‍ය තත්ව ප්‍රකාශනයේ අත්පත් කරගත් ලීසිං වත්කම් බැහැර කිරීම නිසා බැහැර කිරීමෙන් ලද රු.1,784,380 ක් මුදල ලද ලාභය හෝ පාඩුව ගණනය කිරීමකින් තොරව ලීසිං රිප්‍රොසෙසන් ක්‍රන්ට්‍රෝල් ගිණුමේ (Leasing Repossession Control Account) බැර ශේෂයක් ලෙස පෙන්වා තිබුණි. ඒ අනුව මූල්‍ය ප්‍රකාශනවල ලැබිය යුතු මුදල් රු.1,784,380 කින් අඩුවෙන් දක්වා තිබුණි. තවද, ඉහත බැහැරකරන ලද වත්කම් සඳහා ලබාදුන් අදාල ණය මුදල්වලින් රු.5,543,639 ක ශේෂයක් අනෙකුත් වත්කම් යටතේ දක්වා තිබුණි.
- (එ) සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රු.4,744,529 ක මුදල ඉන්වොයිස්, වාර්තා කරන කාලයට පසු ගෙවීම් කරන ලද විස්තර සහ ගිවිසුම් වැනි සහාය සාක්ෂි මගින් තහවුරු කර නොතිබුණි. තවද, අනෙකුත් ගෙවිය යුතු වියදම්වල ඇතුළත් රු.2,784,406 ක මුදල ප්‍රමාණවත් සාක්ෂි මගින් සනාථ කර නොතිබුණු අතර එම ශේෂ 2014 වර්ෂයේ සිට නිරවුල් නොකර පැවතුණි. එසේම, අනෙකුත්

ගෙවිය යුතු හා විවිධ ණය හිමියන් යටතේ වූ එකතුව රු.3,432,054 ක්වූ ශේෂ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණි.

- (ඒ) මූල්‍ය ප්‍රකාශනවල, අනෙකුත් ගෙවිය යුතු ශේෂ යටතේ රු.4,888,069 ක අසාමාන්‍ය ශුද්ධ හර ශේෂයක් දක්නට ලැබුණි. මෙය බැංකුවේ තැන්පත් කිරීම්වල වැරදි ලෙජර සටහනක් නිසා ඇති වී තිබුණි. 2016 දෙසැම්බර් 31 දිනට මෙම ශේෂ නිරවුල් කර නොතිබුණි.
- (ඔ) 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල පොදු ලෙජරයේ ගිණුම් හයක රු.6,426,878 ක් අසාමාන්‍ය අවිනිශ්චිත ස්වභාවයේ ශේෂ වාර්තා කර තිබුණි.
- (ඔ) නැවත සකස් කල ණය ශේෂ (reschedule loans) සඳහා ණය නැවත සකස්කල පාරිභෝගිකයින්ගෙන් ලද රු.9,859,927 මුදල් සටහන් යෙදීම පරිගණක පද්ධතිය පිළිනොගන්නා නිසා ඒ සඳහා පොදු ලෙජරයේ ටර්මිනේෂන් ඔවර් පේමන්ට් (Termination Over Payment) නම් ගිණුමක් පවත්වාගෙන ගොස් තිබුණි. ඒ අනුව, පාරිභෝගිකයන් එවැනි හිඟ ණය ආපසු ගෙවා තිබුණද, පොදු ලෙජරයේ ඔවුන්ගේ ණය ශේෂ යාවත්කාලීන වී නොතිබුණි. මෙය ණය ශේෂ වැඩිපුර දැක්වීමකට හේතු වී තිබුණි.
- (ක) පාරිභෝගිකයින් කොටස් වශයෙන් කරනු ලබන ගෙවීම් වලදී අමතර ගෙවිය යුතු මුදල් ලෙස හඳුනාගත් ප්‍රමාණය බැංකුවේ උකස් පරිගණක පද්ධතිය විසින් උකස් පොළී ආදායම් ලෙස හඳුනාගෙන තිබුණි. මෙම පද්ධති දෝෂය 2016 දෙසැම්බර් 31 දිනට නිවැරදි කර නොතිබුණි.
- (ග) 2014 වර්ෂය තුළ වසා තිබූ ජංගම ගිණුම්වලට අදාල රු.3,180,342 ක් වූ මුදල් හිඟය (බැර) මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර තිබුණි. මේ නිසා, මූල්‍ය ප්‍රකාශනවල වගකීම් ඒ හා සමාන අගයකින් වැඩිපුර දක්වා තිබුණි.
- (ච) මූල්‍ය තත්ව ප්‍රකාශනයේ විවිධ ලයින් අයිතම (line items) යටතේ දක්වා තිබූ රු.13,010,940 ක්වූ ගෙවිය යුතු ගිණුම් ශේෂ වර්ෂ දෙකකට වඩා වලනය නොවී තිබුණි. මෙම වලනය නොවීම සම්බන්ධයෙන් හේතු විගණනයට පැහැදිලි කර නොතිබුණි. තවද, අනෙකුත් වත්කම් යටතේ දක්වා තිබූ රු.6,991,880 ක ගිණුම් ශේෂ 2014 සිට 2016 දක්වා නොවෙනස්ව පැවතුණි. ඒ අනුව, බැංකුව සතුව කිසිම තොරතුරක් නොතිබීම නිසා මෙම වත්කම් ආපසු අයකර ගැනීම අවිනිශ්චිත වී තිබුණි.
- (ජ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 දෙසැම්බර් 23 දින නිකුත් කල අංක 02/17/402/0073/002 දරන නියෝගය අනුව 2016 ජනවාරි 01 දින සිට සියළුම විශේෂඥ බලලත් බැංකු සිය අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය රු.බිලියන 05 ක් දක්වා වැඩිකර ගත යුතුව තිබුණද, මූල්‍ය ප්‍රකාශන අනුව 2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ ප්‍රාග්ධනය රු.බිලියන 4.79 ක් ලෙස පැවතුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ තත්වගණනය කරන ලද මතය සඳහා පදනම පරිච්ඡේදයේ පැහැදිලි කරන ලද කරුණුවලින් විය හැකි බලපෑම හැරුණු විට මාගේ මතය වනුයේ, මූල්‍ය ප්‍රකාශනවල 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සත්‍ය හා සාධාරණ ලෙස පෙන්වා ඇති බවත්, වර්ෂය සඳහා මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කර ඇති බවත්ය.

2.1.1 අනෙකුත් නීතිමය හා නියාමන අවශ්‍යතා මත වාර්තා

2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) දරන වගන්තිය ප්‍රකාරව මා පහත කරුණු දක්වමි.

- (අ) මතය සඳහා පදනම, හා විගණන විෂය පථය සහ සීමාකිරීම් ඉහත පරිදි වේ.
- (ආ) මා දරන්නාවූ මතය අනුව තත්වගණනය කළ මතය සඳහා වූ ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, විගණනය සඳහා පදනම් කරගෙන ප්‍රකාශයට පත්කර ඇති කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට මට හැකි විය.
 - විගණනය සඳහා අවශ්‍ය සියළුම තොරතුරු හා පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද බවත්, මාගේ පරීක්ෂණවලින් පෙනීයන අන්දමට බැංකුව විසින් විධිමත් ගිණුම්කරණ වාර්තා පවත්වා ඇති බවත්,
 - බැංකුවේ මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියේ දැක්වෙන අවශ්‍යතාවන් හා අනුකූල වේ.

2.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

- i ප්‍රමුඛ සේවිනිග්ස් ඇන්ඩ් සිවෙලොස්මන්ට් බැන්ක් (පීඑස්බීබී) පාරිභෝගිකයන්ගෙන් පීඑස්බීබී ණය සඳහා ලද රු. 7,983,775 ක මුදල අදාල ගෙවිය යුතු ණය මුදල් නිරවුල් කිරීම වෙනුවට අනෙකුත් ගෙවිය යුතු මුදල් යටතේ වූ මාජින් ගිණුම් (margin) යටතේ දක්වා තිබුණි.
- ii 2016 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු රු.1,578,525 ක රක්ෂණ මුදල් අතරින් රු.1,209,890 ක් අදාල පාර්ශව වලින් වර්ෂයකට වඩා වැඩි කාලයක් අයකර ගෙන නොතිබුණි.

2.3 නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ
තීරණවලට යොමුව

අනුකූල නොවීම

(අ) 2002 අංක 14 දරන අගය මත
එකතුකිරීමේ බදු පනත (වැට්) හා
එයට අදාළ සංශෝධන

(i) 02 වගන්තිය

2016 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන
වැට් බදු ප්‍රතිශතය සියයට 15 ක් වුවද, බැංකුව
2016 නොවැම්බර් මාසය සඳහා සිය මූල්‍ය
සේවා සඳහා වැට් බද්ද සියයට 11 ප්‍රතිශතය මත
ගණනය කර ගෙවා තිබුණි. මේ නිසා, මූල්‍ය
සේවා මත වැට් බදු රු.1,538,204 කින්
අඩුවෙන් පෙන්නවා තිබුණි.

(ii) 25 (සී) (I) වගන්තිය

පෙර වර්ෂයට (2015) අදාළ වාර්ෂික ගැලපීම්
අදාළ ගිණුම් වර්ෂය අවසාන වී මාස 06 ක් තුළ
(2016 ජූනි 30 ට පෙර) දේශීය ආදායම්
දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබුණි.
කෙසේ වුවද, බැංකුව එවැනි ගැලපීම් ඉදිරිපත්
කර තිබුණේ 2017 නොවැම්බර් 30 දින පමණි.

(iii) 26 වගන්තිය

බැංකුව මූල්‍ය සේවා සඳහා වැට් බදු ගෙවීම
ඊළඟ මාසයේ 20 දිනට පෙර සිදුකළ යුතුය.
කෙසේ වුවද, බැංකුව 2016 පළමු මාස 08
සඳහා මූල්‍ය සේවා සඳහා ගෙවිය යුතු
රු.22,775,862 ක් වූ වැට් බදු 2016 අගෝස්තු
වන විටත් ගෙවීම් කර නොතිබුණි.

(ආ) 2006 අංක 13 දරන ආර්ථික
සේවා ගාස්තු (ඊඑස්සී) පනත 2
වගන්තිය

ඊඑස්සී සඳහා බදු වගකීම ගණනය කිරීමේදී
බැංකුව සිය ව්‍යාපාරික කටයුතුවලදී උපයාගත්
වට්ටම්, ලාභාංශ, කොමිස් සහ අනෙකුත්
ආදායම් ඇතුළත් කළ යුතුය. කෙසේ වුවද,
බැංකුව 2016 පළමු හා දෙවන කාර්තුවල
ඊඑස්සී බදු ගණනය කිරීමේදී පිළිවෙලින්
රු.9,292,492 ක් සහ රු.15,426,128 ක් වූ
එවැනි ආදායම් සැලකිල්ලට ගෙන නොතිබුණි.

(ඇ) 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු (එන්බීටී) පනත

2016 ජනවාරි 01 දිනට එන්බීටී වැඩිපුර ගෙවීම් කර ඇති ලෙස සලකා බැලුව 2016 ජනවාරි සිට මැයි මස දක්වා කාලය සඳහා අදාළ රු.2,221,758 ක් වූ එන්බීටී ගෙවා නොතිබුණි. කෙසේ වුවද, විගණනයේදී එවැනි වැඩිපුර ගෙවීම්ක් අනාවරණය නොවීය.

(ඈ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත

තක්සේරු වර්ෂ 2007/08 සිට 2014/15 දක්වා සේවකයින්ගේ වැටුප්වලින් අඩුකර තිබූ රු.179,387 ක් වූ උපයන විට ගෙවීම් බදු (PAYE) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කර නොතිබුණි.

(ඉ) බලලත් විශේෂඥ බැංකු සඳහා වන 2007 අංක 12 දරන කෝපරේටි ගවර්නස් ඩිරෙක්ෂන්හි 2 (3) වගන්තිය

2015 අගෝස්තු 06 දින පත්කල බැංකු සහාපතිවරයා ඉල්ලා අස්වූ 2018 මාර්තු වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (සීබීඑස්එල්) යෝග්‍යතා හා සුදුසුකම් සහතිකය (fit and propriety certification) ලබාගෙන නොතිබුණි.

(ඊ) සාමාන්‍යාධිකාරී විසින් නිකුත් කල 2014 සැප්තැම්බර් 22 දිනැති අංක එස්එල්එස්බී/සීආර්ඊ/අයිසීඑල්/2014/07 දරන ණය වක්‍රලේඛය

මෙම ණය වක්‍රලේඛයේ නියම කර ඇති පරිදි ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ (credit information bureau) අවශ්‍යතාවන් සම්පූර්ණ කර නොමැති විශේෂ ණය ගිණුම්කරුවෙකු හට රු.6,000,000 ක් වූ ණය මුදලක් නිදහස් කර තිබුණි.

(උ) 2013 අප්‍රේල් 30 දින බැංකුව හා මෘදුකාංග සැපයුම්කරු අතර ඇතුලත් වූ ගිවිසුමේ 08 වගන්තිය

සැපයුම්කරු විසින් ලබාදුන් කාර්යසාධන ඇපකරය මෘදුකාංග සවිකිරීමට පෙර කල් ඉකුත් වී තිබුණද, මෙම ඇපකරයේ වලංගු කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය පියවර ගෙන නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය තුළ බැංකුවේ මෙහෙයුම් කටයුතු වලින් ලද බදු පෙර ශුද්ධ ලාභය රු. මිලියන 600 ක් වූ අතර, ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ ලාභය රු. මිලියන 432 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.මිලියන 168 කින් වර්ධනය වී තිබුණි. ඉකුත් වර්ෂය හා සංසන්දනය කිරීමේදී පොලී ආදායම රු.මිලියන 248 කින් එනම් සියයට 37 ක ප්‍රතිශතයකින් වැඩිවීම මෙම මූල්‍ය ප්‍රතිඵලය වර්ධනය වීමට ප්‍රධාන හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රතිඵලය රු.මිලියන 600 ක් වුවද, කාර්ය මණ්ඩල පාරිශ්‍රමික, ක්ෂය වීම් හා බදු ගෙවීම් හා සමාලෝචිත වර්ෂය සඳහා සමස්ත රජයට ගෙවිය යුතු මුදල වන රු.මිලියන 226 සැලකිල්ලට ගත්විට බැංකුවේ අගය එකතු කිරීම 2013 වර්ෂයේ රු.මිලියන 695 සිට 2016 වර්ෂයේ

රු.මිලියන 826 ක් දක්වා ක්‍රමාණුකූලව වැඩි වී ඇති අතර ඒ අනුව, ඉකුත් වර්ෂයට සාපේක්ෂව බැංකුවේ අගය එකතු කිරීම සියයට 48 කට සමාන රු.මිලියන 267 කින් වර්ධනය වී තිබුණි.

3.2 විශ්ලේෂණාත්මක මූල්‍ය සමාලෝචනය

3.2.1 වැදගත් ගිණුම් අනුපාත

ලැබී ඇති තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය සඳහා බැංකුවේ වැදගත් අනුපාත කිහිපයක් අංශයේ අනුපාතය සමග පහත දැක්වේ.

ලාභදායීත්ව අනුපාත	අංශයේ අනුපාත	බැංකුව	
		2016	2015
	සියයට	සියයට	සියයට
(i) කොටස්හිමියන්ගේ අරමුදල් මත සාමාන්‍ය ඉපැයීම (Return Average on Shareholder's Funds)	18.3	13.16	10.35
(ii) වත්කම්වල සාමාන්‍ය මත ඉපැයීම (Return on Average Assets)	1.5	6.4	4.8
(iii) ශුද්ධ පොලී ආන්තිකය (NET Interest Margin)	3.5	9.4	6.6
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකය (Capital Adequacy)			
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (පළමු පෙළ) (අවමය 5 %) (Capital Adequacy Ration - Tier)	13.5	82*	65*
වත්කම් ගුණාත්මකභාවය (Assets Quality)			
දළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය (පිළිස්සීම් ඇතුළුව) (Gross Non – Performing Advances Ratio) (Including PSDB)	4.5	37.06	42.97
දළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය (පිළිස්සීම් නොමැතිව) (Gross non – performing advances ratio) (Excluding PSDB)	4.5	9.37	11.18

ද්‍රවශීලතා අනුපාතය			
ද්‍රවශීල වත්කම් අනුපාතය	61.4	126*	655*

*ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දී තිබූ තොරතුරුවලින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක (පළමු පෙල I) (Capital Adequacy) (Tier I) සහ ද්‍රවශීලතා අනුපාත ලබා ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) අංශයේ අනුපාත හා සංසන්දනය කිරීමේදී බැංකුව 2015 (655%) සහ 2016 (126%) යන වර්ෂ දෙකේදීම ඉහළ ද්‍රවශීලතා අනුපාත පවත්වාගෙන තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, බැංකුවට අතිරේක අරමුදල් භාවිතා කර ඉහළ ආදායම් ඉපයීමට තිබූ අවස්ථාව අහිමි වී තිබුණි.
- (ii) 2016 වර්ෂය අවසානයේ දළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය (9.37%) අංශයේ අනුපාතය (4.5%) ට වඩා වැඩි අගයක් පෙන්වනු බලයි. මේ නිසා, මෙම තත්වය බැංකුවට වැදගත් ද්‍රවශීලතා අවදානමක් ඇති කර තිබුණි. මේ අතරතුර, 2016 වර්ෂය අවසානයේ පැහැර හරින ලද ප්‍රමුඛ සේවිත්ගේස් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් බැන්ක්ස් ණය ඇතුළත්ව දළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය සියයට 37.06 ක්ව පැවතුණි.

3.2.2 බැංකුවේ මුළු වත්කම් පදනම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) බැංකුවේ මුළු වත්කම් පදනම 2012 වර්ෂයේ රු.මිලියන 7,385 වූ අතර, 2016 වර්ෂය අවසානයේ එම අගය සියයට 31 ක වර්ධනයක් සහිතව රු.මිලියන 9,683 ක් නියෝජනය විය. කෙසේ වුවද, බලලත් විශේෂඥ බැංකු අංශයේ (එල්එස්බීඑස්) මුළු වත්කම් පදනම 2012 වර්ෂයේ රු.මිලියන 742,532 ක් වූ අතර, 2016 වර්ෂයේ අවසානයේ එම අගය සියයට 62 ක වර්ධනයක් සහිතව රු.මිලියන 1,203,245 ක් විය. ඒ අනුව සලකා බලන ලද කාලය තුළ බැංකුවේ මුළු වත්කම් පදනම් වර්ධනය එල්එස්බීඑස් වර්ධනයට වඩා පහල මට්ටමක පැවතුණි.
- (ii) 2015 සහ 2016 වර්ෂවල බැංකුවේ මුළු වත්කම් පදනම පිළිවෙලින් රු.මිලියන 9,175 සහ මිලියන 9,683 ක් විය. 2019 වර්ෂය අවසාන වන විට බැංකුව එහි වත්කම් පදනම රු.මිලියන 29,061 දක්වා ලභාකර ගැනීමට සැලසුම් කර තිබුණද, එයින් 2016 දෙසැම්බර් 31 දක්වා ලභා කර ගත හැකිව තිබුණේ සියයට 33 ක් පමණි.
- (iii) 2012 වර්ෂයේ බලලත් විශේෂඥ බැංකු අංශයේ මුළු වත්කම් පදනමට එරෙහිව බැංකුවේ වත්කම් මත වෙළඳපල කොටස සියයට 0.99 ක් වූ අතර සියයට 0.19 ක පිරිහීමක් සහිතව එම අගය 2016 වර්ෂය තුළ සියයට 0.80 ක් වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 බැංකුවේ කාර්යසාධනය

4.1.1 අරමුණු ලභාකර ගැනීම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) බැංකුවේ සාංගමික ව්‍යවස්ථාව අනුව, බැංකුවේ ප්‍රධාන අරමුණ වනුයේ තීරසාර ආදායම් උපයන අවස්ථා හඳුනාගැනීම, සංවර්ධනය කිරීම, ප්‍රවර්ධන, උත්ප්‍රේරණය සහ සහාය ලබාදීම හා එලදායී ස්වයං රැකියා සඳහා ක්ෂුද්‍ර ව්‍යාපාර හා ග්‍රාමීය කාර්යයන් සඳහා මූල්‍ය සහයෝගය හා සේවා ලබාදීම තුළින් දුප්පත් ජනතාව සඳහා ඉහළ ජීවන තත්වයක් ලබා දීම වේ.

ඒ අනුව, 2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ශේෂය රු.මිලියන 1,421 ක් වූ අතර එය 2015 වර්ෂය හා සැසඳීමේදී රු.මිලියන 123 කට සමාන සියයට 9.5 ක වැඩිවීමකි. තවද, බැංකුවේ ක්‍රියාකාරී සැලැස්මට අනුව 2016 දෙසැම්බර් අවසාන වන විට රු.මිලියන 2,570 ක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමට සැලසුම්කර තිබුණි. කෙසේ වුවද, සමාලෝචිත වර්ෂය තුළ එවැනි ණය ලෙස රු.මිලියන 1,181 ක් පමණක් මුදාහැර තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් කර ඇති පරිදි 2016 වර්ෂයේ තුළ බැංකුව විසින් ‘එස්එල්එස් තිළිණ’ නමින් නව තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී තිබූ බව නිරීක්ෂණය විය. කෙසේ වුවද, 2016 දෙසැම්බර් 31 දින වන විටත් මෙම ක්‍රමය යටතේ ලැබූ තැන්පතු ප්‍රමාණය රු.941,708 ක් පමණක් විය.

4.1.2 බැංකුවේ ආයෝජන

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) බැංකුව සිය මුළු වත්කම්වලින් සියයට 60 ක් පමණ ස්ථාවර තැන්පතු, රිවර්ස් රිපර්චස් ගිවිසුම් (Reverse repurchase agreements) වැනි විවිධ කෙටිකාලීන උපකරණවල ආයෝජනය කර තිබුණි. ණය හා අත්තිකාරම් සියයට 28 ක් පමණක් නියෝජනය කල අතර එය පසුගිය වර්ෂය හා සංසන්දනය කරන විට සියයට 2 ක පහත වැටීමක් පෙන්නු ලබයි. මෙම තත්වය බැංකුවේ ප්‍රධාන අරමුණ අඩුවෙන් අවධානයට ලක්කිරීමක් බව පෙනීයයි. රිවර්ස් රිපර්චස් ගිවිසුම් (Reverse repurchase agreements) වල කරන ලද මුළු ආයෝජනය, අනෙකුත් බැංකු සමග ස්ථානගත කිරීම (replacement) සහ ස්කන්ධ කොටස් (equity securities) බැංකුවේ මුළු වත්කම් සමග සංසන්දනය කර පහත වගුවේ විස්තර කර දැක්වේ.

වර්ෂය	මුළු වත්කම්	මුළු ණය හා අත්තිකාරම්	මුළු වත්කම්වලට ප්‍රතිශතයක් ලෙස	මුළු ආයෝජන	මුළු වත්කම්වලට ප්‍රතිශතයක් ලෙස
-----	-----	-----	-----	-----	-----
	රු.”000”	රු.”000”	%	රු.”000”	%
2016	9,683,201	2,756,196	28	5,979,172	62
2015	9,174,689	2,763,400	30	5,507,843	60

ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, මුළු ආදායමෙන් සියයට 64 කට සමාන රු.588,868,419 ක් සෘජු ආයෝජන පොලී ආදායමෙන් උපයාගෙන තිබූ අතර, එය බැංකුවේ ප්‍රධාන අරමුණ ලභාකර ගැනීම සඳහා වන මූල්‍ය සහාය හා සේවා ලබාදීමට ඇති නොහැකියාව පෙන්වනු ලබයි.

4.1.3 ප්‍රමුඛ සේවිත්ඟ්ස් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් බැංකු (Pramuka Savings and Development Bank) (පීඑස්ඩීඑස්) වගකීම් නිරවුල් කිරීම

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2010 මැයි 24 දිනැති අංක පීඊඩී/එන්ඩීටීඑල් දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ 1.3 වගන්තිය අනුව බැංකුව පීඑස්ඩීබී තැන්පත්කරුවන්ට සහන ලබා දිය යුතුව ඇත. ඒ අනුව, 2015 හා 2016 දෙසැම්බර් 31 දිනයන්ට පීඑස්ඩීබී හිඟ වගකීම් ප්‍රමාණය පිළිවෙලින් රු.2,131,001,482 ක් හා රු.2,172,176,831 ක් විය. 2009 දෙසැම්බර් ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වාදුන් හා ප්‍රසිද්ධ කල යෝජනා ක්‍රමය අනුව මෙම ශේෂ බැංකුව විසින් ගෙවිය යුතුව තිබුණි. කෙසේ වුවද, 2015 හා 2016 වර්ෂ තුළ පිළිවෙලින් මෙම මුදලින් සියයට 1.5 ක් හා සියයට 3.1 ක් පමණක් ගෙවා තිබුණි.
- (ආ) 2015 දෙසැම්බර් 31 දිනට රු.1,117,977,008 ක් වූ පීඑස්ඩීබී අක්‍රීය ණය ශේෂයෙන් සියයට 20 ක් ආපසු අයකර ගැනීමට බලාපොරොත්තු වුවද, සමාලෝචිත වර්ෂය තුළ සියයට 4 කට සමාන රු.45,928,826 ක් පමණක් අයකර ගෙන තිබුණි.

4.2 කළමනාකරණ දුර්වලතා

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) බැංකුව ස්ථාපනය කරන අවස්ථාවේදී පැරණි සමාගම් පනත අනුව කොටස් හතක් නිකුත් කර තිබුණි. කෙසේ වුවද, 2018 ජුනි වන විටත් ඉන් කොටස් තුනක් මහා භාණ්ඩාගාරයට ආපසු මාරුකර නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය තුළ බැංකුව සතු බැංකු ගිණුම් 11 ක් ක්‍රියාත්මක කර නොතිබුණු බව නිරීක්ෂණය විය. 2016 දෙසැම්බර් 31 දිනට එම බැංකු ගිණුම්වල ශේෂය රු.1,126,583 ක් විය. මෙම නිෂ්ක්‍රීය බැංකු ගිණුම් පවත්වාගෙන යාමේ හේතුව විගණනයට පැහැදිලි නොවුණි.
- (ඇ) බැංකු සිය කාර්ය මණ්ඩලයට නිවාස ණය පහසුකම් ලබාදීම සඳහා 2014 වර්ෂයේ රඳවාගත් ඉපයීම් උපයෝගී කරගෙන රු.මිලියන 100 ක කාර්ය මණ්ඩල නිවාස ණය අරමුදලක් පිහිටුවා තිබුණි. කෙසේ වුවද, 2016 දෙසැම්බර් 31 දින වන විටත් මෙම අරමුදල අරමුණුගත ප්‍රයෝජනය සඳහා භාවිතා කර නොතිබුණි.
- (ඈ) විගණන පරීක්ෂණවලදී පද්ධතියේ අඩුපාඩු නිසා බැංකු යෙදවුම් පද්ධතියේ (bank's application system) දෙවරක් සටහන් යෙදීම් අවස්ථා 07 කදී නිරීක්ෂණය විය. කෙසේ වුවද, මේ සම්බන්ධයෙන් බැංකු පද්ධති යෙදවුම් 2016 දෙසැම්බර් 31 දින වන විටත් පිරියම් යොදා නොතිබුණි.

4.3 බැංකුවේ ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2016 වර්ෂය අවසානයට හිඟ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රමාණය බැංකුවේ මුළු ණය ආයෝජනවලින් සියයට 32 ක් එනම් රු.මිලියන 1,311 ක් වූ අතර, 2015 වර්ෂය අවසානයට එම අගය රු.මිලියන 1,238 ක් විය. මෙයින්, පිළිවෙලින් සියයට 45 ක් එනම් රු.මිලියන 561 ක් හා සියයට 52 ක් එනම් රු.මිලියන 687 ක් ප්‍රජාමූල සංවිධාන (සීබීඕ) 07 කට ප්‍රදානය කර තිබූ අතර 2015 හා 2016 වර්ෂවල හිඟ ණය ප්‍රමාණය රු.මිලියන 50 කට වඩා අධික වී තිබුණි. සියයට 09 සිට සියයට 34 ක පරාසයක් තුළ ප්‍රජාමූල සංවිධාන 06 කින් අය විය යුතු ණය ශේෂ සඳහා අරක්ෂිත ඇපකර නොතිබීම හේතුවෙන් මෙම තත්වය බැංකුවට සැලකිය යුතු මට්ටමේ අවදානමක් ඇති කර තිබුණි. විස්තර පහත දැක්වේ.

ප්‍රජාමූල සංවිධානයේ නම	දෙසැම්බර් 31 දිනට හිඟ ශේෂය	
	2016	2015
රත්නපුර දිස්ත්‍රික් සමුපකාර ග්‍රාමීය බැංකු යුනියන් ලිමිටඩ්	රු. 79,755,623	රු. 30,211,477
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සංගමය	83,106,944	149,573,611
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සුභසාධක සංගමය	51,400,000	51,433,333
ශ්‍රී රාම ශ්‍රී ලංකා නැෂනල් පවුන්ඩේෂන්	54,594,201	35,565,282
බැරැන්ඩ්නා මයික්‍රෝ ෆිනෑන්ස් ඉන්ස්ටිටියුට්	199,282,541	99,536,268
පෝෂල් එන්වෝ විෂන් ඕගනයිෂේෂන්	58,867,076	58,185,508
අර්ථවිධ ඉන්ටමේඩියරි ලිමිටඩ්	159,822,746	136,432,568
එකතුව	<u>686,829,131</u>	<u>560,938,047</u>

(ආ) තවද, 2016 දෙසැම්බර් 31 දිනට බැංකුව ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම්වලින් සියයට 69 ක් එනම් රු.909,018,213 ක් ප්‍රජාමූල සංවිධාන 13 කට ලබාදී තිබුණි. (2015 - සියයට 76 ක් එනම් රු.944,123,208 ක් ප්‍රජාමූල සංවිධාන 17 ක් සඳහා) පාරිභෝගිකයින් කිහිපදෙනෙකු මත යැපීම බැංකුවට ඉහළ අවදානම් තත්වයක් ඇති කරනු ලබයි.

(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයේ මුළු හිඟ ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් සියයට 08 ක් නියෝජනය වන රු.1,000,000 ඉක්ම වූ හිඟ ණය ශේෂ සීබීඕ 07 කට ප්‍රදානය කර තිබුණු අතර 2015 වර්ෂයේ සිට මෙම ශේෂ අයකර ගැනීමකින් හෝ වෙනස්වීමකින් තොරව පැවතුණි. විස්තර පහත දැක්වේ.

ප්‍රජාමූල සංවිධානයේ නම	2016 දෙසැම්බර් 31 දිනට හිඟ ණය ශේෂ
-----	-----
	රු.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගාන්ධි සේවායි ඇසෝසියේෂන්	6,581,558
අයි-කුරායිෂ් සෝෂල් ඩිවෙලොප්මන්ට්	2,777,739
ශ්‍රී රෝහණ ඩෙන් රිලීෆ් ඇන්ඩ් සෞඛ්‍ය	1,624,691
හෝප් මයික්‍රෝ ෆිනෑන්ස් සර්විසස් (ගැරන්ටී) ලිමිටඩ්	39,373,610
කිලකික් ඔලිවියුඩර් සෝෂල් සර්විස් ඕර්ගනයිෂේෂන්	1,631,045
සෝෂල් වෙල්ෆෙයාර් ඩිවෙලොප්මන්ට් ආවුන්ඩේෂන්	1,833,896
පීපල් ඉකොනොමික්ස් එඩියුකේෂන් ඩිවෙලොප්මන්ට් ඕර්ගනයිෂේෂන්	48,003,977

	101,826,516
	=====

4.4 ප්‍රධාන අක්‍රීය ණය

බැංකුවේ පද්ධති යෙදවුම් අනුව, 2016 දෙසැම්බර් 31 දිනට රෙප්පියා (REPPA) වෙතින් හිඟ ණය ශේෂය රු.55,621,341 ක් වූ අතර ඉන් සියයට 99.94 ක් එනම්, රු.55,586,352 ක් එදිනට අක්‍රීය ලෙස වාර්තා කර තිබුණි.

4.5 මානව සම්පත් කළමනාකරණය

2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ අනුමත හා සත්‍ය සේවක සංඛ්‍යා සැලැස්ම සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය සඳහා බැංකුවේ අනුමත කාර්ය මණ්ඩලය 183 ක් වූ අතර, 2016 දෙසැම්බර් 31 දිනට සේවකයින් 123 දෙනෙකු සේවයේ යෙදී තිබුණි. ඒ අනුව, 2016 දෙසැම්බර් 31 දිනට අමතර තනතුරු 07 ක් හා පුරප්පාඩු 67 ක් දක්නට ලැබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සුපරීක්ෂක දෙපාර්තමේන්තුව, බැංකුවට අදාළ වැදගත් අධීක්ෂණ කටයුතු සැලකිල්ලට ගෙන බැංකුවේ නව බඳවාගැනීමේ කටයුතු නැවත දැනුම්දෙන තුරු නවතා දැමීමට 2017 පෙබරවාරි 23 දිනැති ලිපිය මගින් උපදෙස් දී තිබුණි.

(ආ) 2015 වර්ෂයේ සිට බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී, ප්‍රධාන කළමනාකාරවරු, ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරු, කළමනාකරුවන් සහ සහකාර කළමනාකරුවන් ඇතුළු විධායක මට්ටමේ කළමනාකරණ තනතුරු 22 ක් පුරප්පාඩු වී පැවතුණි. මෙම තත්වය බැංකුවේ සුමට මෙහෙයුම්

සඳහා අහිතකර ලෙස බලපා තිබුණි. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකරණ තනතුර පුරප්පාඩු වී තිබීම බැංකුවේ මූල්‍ය ක්‍රියාවලි පමාවීමට බලපා තිබුණි.

4.6 බැංකුව ආරම්භ කරන ලද නීතිමය පියවර

ලැබී ඇති තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය අවසාන වන විට රු.2,121,319,656 අයකර ගැනීම සඳහා බැංකුව පිටස්තර පුද්ගලයින් 103 දෙනෙකුට එරෙහිව නිරවුල් නොවූ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව අනාවරණය විය.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 ප්‍රසම්පාදන සැලැස්ම

2016 ප්‍රසම්පාදන සැලැස්ම අනුව, සමාලෝචිත වර්ෂය තුළ නව ශාඛාවක් සඳහා රු.මිලියන 59.46 ක් වටිනා දේපළ, පිරියත හා උපකරණ මිලදී ගැනීමට බැංකුව සැලසුම් කර තිබුණි. කෙසේ වුවද, 2016 වර්ෂය තුළ කිසිදු ශාඛාවක් විවෘත කර නොතිබුණි.

5.2 ක්‍රියාකාරී සැලැස්ම

(අ) බැංකුව සමග ප්‍රජාමූල සංවිධාන (සීබීඕ) ලියාපදිංචි කිරීම ව්‍යාප්ත කිරීම මගින් දිවයින පුරා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන (එම්එච්අයි) පද්ධතිය ව්‍යාප්ත කිරීම අපේක්ෂිත පරිදි ඉටු වී නොතිබුණි.

(ආ) 2017 දෙසැම්බර් 31 දින වන විටත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රේටින් කිරීම (rating) සඳහා ක්‍රමයක් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමේ ඉලක්කය ලඟකර ගෙන නොතිබුණි.

(ඇ) 2015 සිට 2019 දක්වා කාලසීමාව තුළ බැංකුව සිය ක්‍රියාකාරී ණය රු.බිලියන 20 ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වුවද, 2016 දෙසැම්බර් 31 දින වන විට ක්‍රියාකාරී ණය රු.මිලියන 2,055 ක් දක්වා පමණක් ලඟකර ගෙන තිබුණි.

6. පද්ධති හා පාලන

විගණන කාර්යයන් අතරතුර නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා බැංකුවේ සභාපතිවරයාගේ අවධානයට යොමු කර තිබුණි. පහත පාලන ක්ෂේත්‍ර සඳහා විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත.

පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණ -----
(අ) ගිණුම්කරණය	සැලකිය යුතු අපගමනයන් ඇති නිසා බැංකුව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුව ඇත. තවද, මූල්‍ය වාර්තාකරණයේ ගිණුම්කරණ අඩුපාඩු, සැසඳුම් නොකල ශේෂ හා පැහැදිලි නොකල වෙනස්කම් අවම කිරීම සඳහා යෝග්‍ය පියවර ගත යුතුව ඇත.
(ආ) බදුකරණය	විගණනයේදී අනාවරණය වූ ගණනය කිරීමේ, ගෙවීම් කිරීමේ හා වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමාණාත්මක අපගමනයන් මගහරවා බැංකුව බදු රෙගුලාසිවලට

අනුකූල විය යුතුව ඇත.

(ඇ) ක්ෂුද්‍ර මූල්‍ය අංශය ප්‍රවර්ධනය

බැංකුවේ ප්‍රධාන අරමුණ දිළිඳු ජනතාවට ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ප්‍රවර්ධනය බැවින්, බැංකුව අක්‍රීය ණය අවම කර ගනිමින් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත.

(ඈ) බැංකු සැසඳුම් ප්‍රකාශන පිළියෙල කිරීම

සැලකිය යුතු ප්‍රමාණයේ සටහන් යොදා නොතිබුණු අවස්ථා ගණනාවක් දක්නට ලැබුණු බැවින් බැංකුව බැංකු සැසඳුම් ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගත යුතුය.

(ඉ) පිප්පිබිබි වගකීම් නිරවුල් කිරීම

බැංකුව ස්ථාපනය කිරීමේ අරමුණ පිප්පිබිබි පාරිභෝගිකයින්ගේ අතපසුකළ තැන්පතු හා අනෙකුත් අගයන් නිරවුල් කිරීම බැවින් බැංකුව එම ශේෂ නිරවුල් කිරීම සඳහා ප්‍රමුඛස්ථානය දිය යුතුය.

(ඊ) මෙහෙයුම් මනාව සංවිධිත කිරීම

ස්ථාවර තැන්පතු හා ඉතිරිකිරීමේ ගිණුම් විවෘත කිරීමේදී හා වසා දැමීමේදී හා උකස් ණය හා අතුව එවිධ ණය ප්‍රදානයේදී සැලකිය යුතු දුර්වලතා දක්නට ලැබුණු බැවින් බැංකුව සිය ශාඛාවල කාර්යයන් මනාව අධීක්ෂණය කළ යුතුව ඇත.

(උ) යෙදවුම් පද්ධතිය නවීකරණය

බැංකුවේ යෙදවුම් පද්ධතිය මනාව ක්‍රියාත්මක නොවන බැවින් පොළී ගණනය කිරීම අතපසුවීම, ද්විත්ව ගිණුම් හා සැසඳුම් නොකළ වෙනස්කම් නිරීක්ෂණය වී ඇත. තවද, නැවත සකස් කළ ණය ඇතුළත් කිරීම, උකස් ණය පොළී ගණනය කිරීම වැනි සමහර බැංකු කාර්යයන්ට පද්ධතිය සහයෝගය ලබාදීම කරනු නොලබයි.

(ඌ) කොටස්වල අයිතිය මාරු කිරීම

මහා භාණ්ඩාගාරය සතුව පවතින ඉතිරි කොටස් ලබාගෙන අයිතිය පැවරීමට කටයුතු කළ යුතුවීම.